



නිකුත් කළේ සන්නිවේදන දෙපාර්තමේන්තුව

දිනය 2022 අගෝස්තු මස 12 වන දින

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපනය කිරීම

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ **මහාචාර්ය සිරිමල් අබේරත්න** මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පහත සඳහන් ප්‍රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.

- **ආශික් එම් අලී මහතා**, සභාපති, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමය
- **කපිල පී ආරියරත්න මහතා**, සභාපති, ශ්‍රී ලංකා බැංකු සංගමය
- **සංජය බණ්ඩාර මහතා**, සභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය
- **දමිතා කුක් මහත්මිය**, ප්‍රධාන මූල්‍ය නිලධාරී, ස්ටැප් සමාගම් සමූහය
- **ආචාර්ය ප්‍රියංග දුනුසිංහ**, ජ්‍යෙෂ්ඨ කලීකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
- **ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා**, සභාපති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- **මුර්තසා ජෙෆර්සී මහතා**, සභාපති, ඇඩ්වොකාටා ආයතනය
- **ක්‍රිස්ටෝපර් ජෝෂුවා මහතා**, කළමනාකාර අධ්‍යක්ෂ, ඇක්සස් එන්ජිනියරින් පීඑල්සී
- **රොහාන් මාසකෝරාල මහතා**, නිර්මාතෘ, ශිපර්ස් ඇකඩමි කලමනාකරණ පුද්ගලික සමාගම
- **රෙයාස් මිහුලර් මහතා**, විධායක නොවන සභාපති, බේරහ ආම්සී පීඑල්සී
- **අශ්වරාජ ඕමාර් මහතා**, ප්‍රධාන විධායක නිලධාරී, බැන්කික්ස් ලංකා සමාගම
- **ලක්ෂ්මන් සිල්වා මහතා**, හිටපු ප්‍රධාන විධායක නිලධාරී, ඩීඑන්සීසී බැන්ක් පීඑල්සී
- **රොහාන් තෙන්නකෝන් මහතා**, සභාපති, ශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමය
- **රාජේන්ද්‍ර නායගරාජා මහතා**, හිටපු සභාපති, ලංකා වාණිජ මණ්ඩලය
- **මහාචාර්ය ලක්ෂ්මන් ආර් වට්ටල**, සභාපති, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය
- **ආචාර්ය ගනේෂන් විග්නරාජා**, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සභායක
- **අනුෂ්ක විජේසිංහ මහතා**, අර්ථශාස්ත්‍රඥ සහ සම නිර්මාතෘ, සෙන්ටර් ෆොර් (ර්) අ ස්මාර්ට් ෆියුචර්.

විශේෂයෙන්ම, ආර්ථිකයේ මුදල් සහ මූල්‍ය අංශවල සමස්ත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ශ්වකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව වෙතින් අපේක්ෂා කෙරෙන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සමාරම්භක රැස්වීම 2022 අගෝස්තු 10 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ මහ බැංකු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්විය.



[පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සමාරම්භක රැස්වීමේ ඡායාරූප කිහිපයක්]